

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සී.එල්.සී

2019 මාර්තු 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ගිණුමක කළ මූල්‍ය ප්‍රකාශය
(2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 29 (2) වගන්ති ප්‍රකාරව ප්‍රසිද්ධ කරන ලදී.)

මූල්‍ය තත්ව ප්‍රකාශය

2019 මාර්තු 31 වන දිනට

	සමාගම		සමුදාය	
	2019 රු.මිලියන	2018 රු.මිලියන	2019 රු.මිලියන	2018 රු.මිලියන
වත්කම				
අතති මුදල් සහ බැංකු ණයන්	1,748,596,904	1,695,964,449	2,340,080,214	1,746,910,928
ප්‍රසාරයට ලක්වී ඇති මුදල් ගැනීමේ බිලිපිටි	3,652,522,772	2,210,648,893	3,787,893,629	2,302,257,521
මුදල සහිතව තිබේ ඇති වත්කම්	3,603,184,738	2,284,987,693	3,513,125,045	2,014,315,126
ලාභාදායක කළු සහ ආදායම හඳුනාගන්නා මූල්‍ය වත්කම්	2,112,157,240	2,646,859,663	2,116,671,777	2,646,859,663
කුණුකෘත වර්ගයට දැක්වෙන මූල්‍ය වත්කම්	23,704,115,396	35,198,129,656	24,000,337,936	35,720,435,557
ණය සහ ලැබිය යුතු වත්කම්	37,150,447,901	31,707,315,784	46,081,967,199	38,310,314,585
ණය සහ අනෙකුත් වත්කම්	187,244,522	182,510,479	187,244,522	245,706,559
අනුපාතික වත්කම්	4,310,479	-	63,107,921	-
අනුපාතික වත්කම්	630,157,554	712,714,972	630,157,554	712,714,972
බඩු වත්කම්	77,133,325	128,327,562	77,133,325	128,327,562
වෙනත් වත්කම්	314,795,373	242,503,478	381,805,639	299,480,930
සමුදාය සමාජික මත ඇති ආයෝජන	1,599,288,321	1,599,288,321	-	-
ආයෝජන වත්කම්	390,000,000	-	379,914,143	-
දේශීය වත්කම්	1,448,351,320	1,983,431,494	1,448,351,320	1,983,431,494
දේශීය වත්කම්	3,059,953,319	1,765,510,672	3,131,138,603	1,812,095,231
දේශීය වත්කම්	176,116,081	166,427,661	941,044,856	923,466,906
වෙනත් වත්කම්	234,306,485	8,187,907	8,187,907	8,187,907
විදේශීය වත්කම්	-	1,260,138,949	-	1,264,497,849
විදේශීය වත්කම්	-	83,792,947,621	-	90,119,007,790
80,110,746,829	83,792,947,621	89,142,633,115	90,119,007,790	
වැඩිදුරු				
බැංකු ණය වෙනම වත්කම්	9,241,472,974	8,581,999,107	15,027,515,792	11,874,786,015
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	15,908,367,338	54,224,084,983	53,936,319,168	55,858,727,085
නිකුත් කළ ණය සහ වෙනත් මූල්‍ය වත්කම්	3,011,533,608	2,972,221,709	3,011,533,608	2,972,221,709
වෙනත් මූල්‍ය වත්කම්	2,162,248,712	2,399,558,467	2,546,086,230	3,039,833,657
වෙනත් වත්කම්	1,239,960,094	520,322,162	1,398,867,679	533,896,429
විදේශීය වත්කම්	384,558,207	2,675,490,550	-	2,769,337,136
විදේශීය වත්කම්	175,608,858	155,833,660	207,060,291	-
විදේශීය වත්කම්	175,608,858	155,833,660	189,283,759	166,395,524
68,123,749,972	71,529,510,638	76,316,666,527	77,215,197,555	
මුළු වත්කම්	148,266,596,801	155,322,458,259	165,459,300,342	167,334,205,345
ප්‍රකාශිත ආදායම	2,150,640,315	2,150,640,315	2,150,640,315	2,150,640,315
වෙනත් වත්කම්	6,612,084,610	7,284,658,283	7,356,688,196	7,859,239,595
වෙනත් වත්කම්	3,224,272,114	2,828,138,385	3,312,496,424	2,888,463,815
11,986,997,039	12,263,436,983	12,818,824,935	12,898,397,725	
වැඩිදුරු	-	6,141,652	5,407,510	-
මුළු වත්කම්	11,986,997,039	12,263,436,983	12,824,252,865	12,903,805,236
මුළු වත්කම් සහ මෙහෙයුම් නිමයන්ගේ අගය	80,110,746,829	83,792,947,621	89,142,633,115	90,119,007,790
බැඳීම් හා අවිනිශ්චිතතා	964,694,781	1,561,499,590	964,694,781	1,561,499,590

ලාභලාභ ප්‍රකාශය

2019 මාර්තු 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා

	සමාගම		සමුදාය	
	2019 රු.මිලියන	2018 රු.මිලියන	2019 රු.මිලියන	2018 රු.මිලියන
ආදායම				
වෙළුම් ආදායම	21,883,625,959	22,410,629,644	24,439,351,532	23,872,880,610
වෙළුම් ආදායම	19,626,812,489	20,141,562,070	22,125,265,906	21,724,831,839
වෙළුම් වැඩිදියුණු කිරීමේ ආදායම	(8,770,725,499)	(9,306,955,840)	(9,659,747,709)	(9,773,137,444)
10,856,186,949	10,834,603,230	12,465,523,198	11,951,693,995	
වෙළුම් සහ වෙනත් ආදායම	1,336,533,359	1,133,700,659	1,432,368,091	1,209,328,198
වෙළුම් අලෙවියෙන් ලැබූ ආදායම	24,023,559	25,971,410	24,023,559	25,971,410
වෙළුම් අලෙවියෙන් ලැබූ ලාභය	(35,984,919)	64,676,565	(35,984,919)	64,676,565
වෙනත් වෙළුම් ආදායම	723,444,622	798,282,227	684,882,046	601,635,886
ආයෝජන වෙළුම් ආදායම සහ වෙනත් වෙළුම් ආදායම	208,796,848	246,352,651	208,796,848	246,352,651
13,113,000,460	13,103,589,742	14,779,680,824	14,099,659,105	
මුළු වත්කම් මත භාණ්ඩාගාර ගාස්තු	(2,878,363,710)	(3,198,672,986)	(3,070,193,910)	(3,271,060,494)
ලාභලාභ කළු සහ වෙනත් වත්කම්	-	-	(1,512,603)	-
මුළු වත්කම් මත ලද මුදල් ලාභ/ලාභය	-	-	-	(17,851,562)
වෙනත් වත්කම්	10,234,636,750	9,904,916,756	11,707,902,311	10,810,747,048
වෙනත් වත්කම්	(3,127,611,455)	(2,593,316,835)	(3,406,725,185)	(2,741,442,155)
වෙනත් වත්කම්	(326,295,606)	(298,600,411)	(356,129,159)	(320,611,266)
වෙනත් වත්කම්	(2,949,171,222)	(2,645,235,108)	(3,196,148,835)	(2,868,411,160)
මුළු වත්කම් මත ලබන කළ ආදායම මත බැඳීම්	3,831,019,006	4,367,764,402	4,748,899,133	4,880,282,467
වෙනත් වත්කම්	(767,693,905)	(887,945,671)	(913,235,428)	(1,010,997,042)
වෙනත් වත්කම්	(221,553,566)	-	(262,719,550)	-
2,841,771,535	3,479,818,731	3,572,944,155	3,869,285,425	
ආදායම මත වැඩිදියුණු කිරීමේ අලෙවිය	-	-	(10,085,857)	-
වෙනත් වත්කම්	2,841,771,535	3,479,818,731	3,562,858,298	3,869,285,425
වෙනත් වත්කම්	(767,693,905)	(1,129,125,218)	(913,235,428)	(1,327,227,317)
වෙනත් වත්කම්	2,078,678,579	2,350,693,513	2,635,585,845	2,542,058,108
වෙනත් වත්කම්	-	-	-	-
වෙනත් වත්කම්	2,078,678,579	2,350,693,513	2,635,585,845	2,542,058,108
වෙනත් වත්කම්	6.54	7.39	8.28	7.99
වෙනත් වත්කම්	0.75	1.0	-	-

INDEPENDENT AUDITOR'S REPORT

EY Ernst & Young
Building a better working world
Tel: +94 11 2463500
Fax: +94 11 2697358
201 E. Saram Place
P.O. Box 101
Colombo 10
Sri Lanka
ey@lanka.com.lk
ey.lk

REPORT TO THE SHAREHOLDERS OF COMMERCIAL CREDIT AND FINANCE PLC
Opinion
We have audited the financial statements of Commercial Credit and Finance PLC ("the Company") and the consolidated financial statements of the Company and its subsidiaries ("the Group"), which comprise the statement of financial position as at 31 March 2019, and the statement of profit or loss and comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and notes to the financial statements, including a summary of significant accounting policies.

Key audit matters
Key audit matters are those matters that, in our professional judgment, were of most significance in our audit of the financial statements of the current period. These matters were addressed in the context of our audit of the financial statements as a whole, and in forming our opinion thereon, and we do not provide a separate opinion on these matters. For each matter below, our description of how our audit addressed the matter is provided in that context.

Key audit matter	How our audit addressed the KAM
1. Allowance for impairment of loans, leases and stock out on hire including Group's Transition to SLFRS 9	To assess the reasonableness of the allowance for impairment, our audit procedures focused on assessing the reasonableness of allowance for impairment, included the following procedures: • We evaluated the design effectiveness of key internal controls over estimation of impairment for Lease, Loan and other receivables, and included assessing the level of oversight, review and approval of impairment policies by the Board Audit Committee and management. • We tested-checked the underlying calculations and data used in such calculations. • We tested the adequacy of the allowance for impairment, including the reasonableness of management's estimated future recoveries including the expected future cash flows, discount rates and the valuation of collateral held. • We tested the completeness of the underlying information used in the impairment calculations by agreeing details to the source documents and information. For those individually assessed for impairment: - by assessing the main criteria used by the management for determining whether an impairment event had occurred. - we compared the carrying amount of the asset to the carrying amount of the asset less the value of collateral held. For those collectively assessed for impairment: - we tested the completeness of the underlying information used in the impairment calculations by agreeing details to the source documents and information. - by using a set of procedures similar to those enumerated above, we validated the quantitative impact of transition. - We assessed the adequacy of the related financial statement disclosures as set out in notes 6, 10 and 11 of the financial statements.
2. Valuation of Investment Properties	Our audit procedures focused on the valuations performed by external valuers engaged by the Group, and included the following: • evaluating the competence, capabilities and objectivity of the Valuers; • Read the external valuer's report and understand the key estimates made and the approach taken by the valuers in determining the valuation of each property. • Engaged our internal specialised resources to assess the reasonableness of the valuation technique, per perch value and per square foot. • We also assessed the adequacy of the disclosures made in note 19 to the financial statements relating to the valuation technique and estimates used by the external valuers.

Other Information included in the 2019 Annual Report
Other information consists of the information included in the Annual Report, other than the financial statements and our auditor's report thereon. Management is responsible for the other information.
Our opinion on the financial statements does not cover the other information and we do not express any form of assurance conclusion thereon.
In connection with our audit of the financial statements, our responsibility is to read the other information and, in doing so, consider whether the other information is materially inconsistent with the financial statements or our knowledge obtained in the audit or otherwise appears to be materially misstated. If, based on the work we have performed, we conclude that there is a material misstatement of this other information, we are required to report that fact. We have nothing to report in this regard.
Responsibilities of the management and those charged with governance
Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.
In preparing the financial statements, management is responsible for assessing the Group's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of accounting unless management either intends to liquidate the Group or to cease operations, or has no realistic alternative but to do so.
Those charged with governance are responsible for overseeing the Company's and the Group's financial reporting process.

Auditor's responsibilities for the audit of the financial statements
Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement, whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion. Reasonable assurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAAS will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users taken on the basis of these financial statements.
As part of an audit in accordance with SLAAS, we exercise professional judgment and maintain professional skepticism throughout the audit. We also:
• Identify and assess the risks of material misstatement of the financial statements, whether due to fraud or error, design and perform audit procedures responsive to those risks, and obtain audit evidence that is sufficient and appropriate to provide a basis for our opinion. The risk of not detecting a material misstatement resulting from fraud is higher than for one resulting from error, as fraud may involve collusion, forgery, intentional omissions, misrepresentations, or the override of internal control.
• Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the internal controls of the Company and the Group.
• Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and related disclosures made by management.
• Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, based on the audit evidence obtained, whether a material uncertainty exists related to events or conditions that may cast significant doubt on the Group's ability to continue as a going concern. If we conclude that a material uncertainty exists, we are required to draw attention to this in our auditor's report to the related disclosures in the financial statements, or to modify our opinion, if appropriate, based on the audit evidence obtained up to the date of our auditor's report. However, future events or conditions may cause the Group to cease to continue as a going concern.
• Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosures, and whether the financial statements represent the underlying transactions and events in a manner that achieves fair presentation.
• Obtain sufficient appropriate audit evidence regarding the financial information of the entities or business activities within the Group to express an opinion on the consolidated financial statements.

We are responsible for the direction, supervision and performance of the group audit. We remain solely responsible for our audit opinion.
We communicate with those charged with governance regarding, among other matters, the planned scope and timing of the audit and significant audit findings, including any significant deficiencies in internal control that we identify during our audit.
We also provide those charged with governance with a statement that we have complied with ethical requirements in accordance with the Code of Ethics regarding independence, and to confirm that we have no relationships that may reasonably be thought to bear on our independence, and where applicable, related safeguards.
From the matters communicated with those charged with governance, we determine those matters that were of most significance in the audit of the financial statements of the current period and are therefore the key audit matters. We describe these matters in our auditor's report unless law or regulation precludes public disclosure about the matter or when, in extremely rare circumstances, we determine that a matter should not be communicated in our report because the adverse consequences of doing so would reasonably be expected to outweigh the public interest benefits of such communication.

Report on other legal and regulatory requirements
As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we have obtained all the information and explanations that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by the Company.
CA Sri Lanka membership number of the engagement partner responsible for signing this independent auditor's report is 2440.

26 June 2019
Colombo

COMMERCIAL CREDIT
ප්‍රධාන කාර්යාලය : මො.106, යම්බුදුර විදිය, නුවර
දුර : 081 2 000 000 තැක්ස් : 081 2 234 390 ශ්‍රී.පි. අංකය : PB 269 PQ

මෙම මූල්‍ය ප්‍රකාශයන් 2007 අංක 7 දරණ සමාගම් පනතේ අවබෝධකාරී අනුකූල බවට සාක්ෂික කරමි.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

26 ජූනි 2019
කොළඹ

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු සඳහා සම්බන්ධ කර ගන්න.

මෙම මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැ